

උපදේශන මූලධර්මයක් වශයෙන් බොද්ධ වරිත විශ්ලේෂණයේ  
වැදගත්කම පිළිබඳ විචාරත්මක අධ්‍යයනයක්

ඡ්‍යා. ආර්. නිශාදිනී පිරිස්

ලි.ප. අ. 2005/PhD/1132

පාලි හා බොද්ධ අධ්‍යයන ප්‍රශ්නත් උපාධි ආයතනයේ (කැලණීය  
විශ්වවිද්‍යාලය) දැරුණුවිගාරද උපාධිය සඳහා ඉදිරිපත් කරනලද තිබන්ධය

2011

උපදේශනය මානසික සෞඛ්‍යය මතාව පවත්වාගැනීම සඳහා තුතන සමාජය තුළ ප්‍රකටව හාවිත වන ක්‍රමවේදයකි. පුද්ගලයාගේ විත්තවේගිය ගැටලු, වර්යාමය ගැටලු, මානසික ගැටලු, සඳහා වාචික සන්නිවේදනය ඔස්සේ ප්‍රතිකාර කිරීම, උපදේශනය යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබේ. මානසික ආත්මියකට ලක්ෂුවන් එම තත්ත්වයන්ගෙන් මිදිම සඳහා සුදුසුකම් ලත් උපදේශකවරුන්ගේ සේවය ලබාගැනීම සාමාන්‍යයෙන් සිදුවේ. තුතන සමාජයේ උපදේශනය යනුවෙන් හාවිත වන ක්‍රමවේදය, තුතන මත්‍යාචාර තුළ දශක කිහිපයකදී ගොඩනැගුණු මේ වන විට ද සංවර්ධනය වෙමින් පවතින මූලධර්මයන් මත පදනම් වී ඇත. එමතිසා මෙම මූලධර්ම මේ වන විට ද ගවේෂණාත්මක තත්ත්වයක පවතී. මූලදී මතෝ ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් හාවිත වූ උපදේශනය වර්තමානය වන විට පොරුෂ සංවර්ධනය, මානව සම්පත් කළමනාකරණය, වැනි ක්ෂේත්‍රයන්හිදී ද හාවිත වේ.

පසුගිය දශක කිහිපය තුළ තුතන යුගයේ පවතින තත්ත්වය දක්වා වර්ධනය වූ උපදේශනය නවමත් පර්යේෂණාත්මක තත්ත්ත්වයේ පවතින, සංවර්ධනය වෙමින් පවතින, ක්ෂේත්‍රයකි. රැමතිසා උපදේශනයෙහිදී හාවිත වන තාක්‍යයන්හි හා ක්‍රමවේදයන්හි ස්ථාවරභාවයක් දැකිය නොහැකිය. පුද්ගලයා පිළිබඳ පරිපූර්ණ විග්‍රහයක යෙදීමට තුතන මතෝ විද්‍යාව මේ දක්වාම අසමත්ව සිටීම එයට ප්‍රධානතම හේතු වී ඇත.

පුද්ගලයා පිළිබඳ පරිපූර්ණ වූ විග්‍රහයක් බුද්ධ දේශනා තුළ හඳුනාගත හැකිය. මෙම විග්‍රහ පුද්ගලයාව ස්වයං ගවේශනයකට යොමුකරයි. එම ගවේශනයේදී ගවේශකයාට පැනනැගිය ඇති ගැටලු මෙන්ම, ඒවාට විසඳුම් ලබාගත යුතු ආකාරය ද, බුද්ධ දේශනා තුළ මැනවින් විෂ්වයට බඳුන් වී ඇත. බුදුසමයට අනුව පෘථිග්‍රන වූ සියල්ලන්ම උන්මත්තකයන්ය. මෙම උන්මත්තක බවට හේතු වී ඇත්තේ සියල්ල යථා ස්වභාවයෙන් දැකීමට ඇති ප්‍රතිඵලියාවයි. එනම් ලොව පවතින සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, බව දැකීමට, පාරුනැතීමට, පුද්ගලයාට ඇති නොහැකියාව පුද්ගලයාව මානසික නිරෝගීභාවයෙන් බැහැර

ඝාතියෙහි මානසික ආත්තින්ට බදුන් කරයි. මෙම තත්ත්වයෙන් මැදි නිරෝගී මනසක් පුද්ගලයාට ලබාගැනීමට මගපෙන්වීම බුද්ධිමයෙහි අරමුණයි.

මෙම සඳහා බුද්ධ කාලයෙහි සිට මේ දක්වාම හාවිත වන ක්‍රමවේදය ධර්ම දේශනයයි. මෙහිදී ධර්ම යනු ලොව පවතින ධර්මතාවන්ය. ඒවා පුද්ගල, සංස්කෘතික, සාමාජික, පෘෂ්ඨවත්තෙන් ස්වායක්ත වූ ලොව සිටින සැම පුද්ගලයකුටම පොදු වූ ධර්මතාවන්ය. රෙ ධර්මතාවන් පිළිබඳව පුද්ගලයාට දැනුවත් කිරීම ධර්ම දේශනයයි. සිත පිළිබඳව ඉතාම මිශ්චිම් එහෙත් සරල විශ්‍යයක් මගින් පුද්ගල මනස පිළිබඳ පරිපූර්ණ විශ්‍යයක් ද බුද්ධිමය ඉදිරිපත් කරයි. පුද්ගලයා පිළිබඳ මුලික වූත් පරිපූර්ණ වූත් තයායන්, අවබෝධ කරගැනීම සිංරාගී මනසක් පුද්ගලයාට ලබාදේයි. පරමාර්ථය එනම්, නිරෝගී මානසික සෞඛ්‍යයක් පවත්වාගැනීම අතින් උපදේශනය මෙන්ම ධර්ම දේශනය හෙවත් උපදෙස්මේ, සමාන වුව ද ප්‍රමිවේදයෙහි පැහැදිලි වෙනසක් දැකිය හැකිය. එසේම මෙහිදී සැලකිල්ලට බදුන් විශ්වාස තවත් කරුණක් වන්නේ, බුද්ධ කාලයෙහි සිටම ගතවර්ෂ විසි පහකට ද අධික පාලයක් මානසික ආත්තිනට ලක් වූ පුද්ගලයාට ඉත් සහනය ලබාගැනීමට හාවිත කළ ප්‍රමාණයක් ලෙස ධර්ම දේශනය හඳුනාගත හැකිවීමය. ප්‍රියයන්ගේ මරණය, ලෙඩ රෝග, ප්‍රියාරු ගුවුම්, ආදි පුද්ගල පිළිතය තුළ මානසික ආත්තිනට පුද්ගලයා බදුන් කරන ඇවශ්‍රාවන්හිදී, මානසික සහනය ලබාගැනීමට බොද්ධ ජන සමාජයන්හිදී, වර්තමානය ප්‍රාටාම හාවිත කරන්නේ ධර්ම දේශනයයි. පරමාර්ථය විෂයයෙහි දක්වන සමානකම විෂාම බොද්ධ ධර්ම දේශනය හෙවත් උපදෙස්මේ සාර්ථක උපදේශන මූලධර්මයක් ලෙස පදනාගත හැකිය.

පද්ධති විශ්‍ය තුළන උපදේශන ක්‍රමවේදයෙහිදී බහුලව හාවිත කරනු ලැබයි. මේ සඳහා විවිධ ආගමික හා අධ්‍යාපනික ගුරු කුල හාවිත කළ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් මෙන්ම නවීන මනෝ විද්‍යායුයින් සෞයාගත් ක්‍රමවේදයන් ද හාවිතා වනු දැකිය හැකිය.

ුද්ධ උපදේශය මත ඒ ඒ පුද්ගලයාගේ වරිත ව්‍යුහෙන්ගේ කොට බලා අදාළ උපදේශ පැවතීමේ පුළුල් ක්‍රමවේදයක් බොඳ්ද සම්ප්‍රදායෙහි පවතී. අහිඛරම පිටකයෙහි ප්‍රතිලාභය්‍යේක්තිකරණය බුද්ධ්‍යවහන්සේ පුද්ගල වරිතය විග්‍රහ කළ ආකාරය පිළිබඳ පැහැදිලි නිසුප්‍රහානකි. පුද්ගලයාගේ මූලික මානසික ස්වභාවයන්ට අමතරව පුද්ගලයාට ආව්‍යෝගික විය හැකි තවත් වර්යා රටාවන් රසක් එහි ගොනු කර දක්වයි. මෙවැනි වරිත උපදේශ ගැන සවිස්තරාත්මක පැහැදිලි කිරීම් සහිත බුද්ධ දේශනා ත්‍රිපිටකය තුළ දැකිය ඇතිය. මේ ආකාරයට බුදුසමය ඉදිරිපත් කරන පුද්ගල වරිත විග්‍රහය ඉතා පුළුල් පරාසයක් යා විතිදෙයි. මෙම විග්‍රහයන් විවිධ පුද්ගල වරිත තුළ දැකිය හැකි සංකීර්ණභාවය සරලව ඇවෝබැඩ කරගැනීමට පිටුවහලක් සපයයි. මෙම සියලු විග්‍රහයන් තුළ හමුවන වරිත මූළායන් සියල්ල මූලික මානසික ස්වභාව තුන වන රාග, දේශ, මෝහ, යන වරිත ස්වභාව ආහාර ද්‍රාව්‍ය සංක්ෂීප්ත කළ හැකිබව බොඳ්ද අදහසයි. මූලික වරිත ස්වභාව තුන පදනම් යාවහන සිදුකළ වරිත විග්‍රහයන් සහ ඒ මත ගොඩනැගුණු උපදේශන ක්‍රමවේදයක් පැවතාදී සම්ප්‍රදායයෙහි හික්ෂ්‍යන්වහන්සේලාට තිබුණු බව විසුද්ධීම්ගේ, විමුත්තීම්ගේ වැනි පැවත්තින් ද පැහැදිලි වේ. මෙම ක්‍රමවේදය සහස්‍රස් දෙකඟාමාරකට අධික කාලයක් තුළ පැවත තුවති. එම ග්‍රන්ථවල හමුවන උපදේශන ක්‍රමවේදය, පුද්ගල වරිත විග්‍රහය පදනම් යාවහන සිදුකළ බොඳ්ද උපදේශනය පිළිබඳ මූලික අවබෝධයක් ලබාදෙයි. එමෙන්ම ඔවුන් විග්‍රහය පුද්ගලයාගේ මානසික පදනම මෙන්ම කායික පදනම ද සැලකිල්ලට ගෙන යා ලද්දක් ලෙස හඳුනාගත හැකිය.

මූලිකවය තුළ හමුවන පුද්ගල වරිත විග්‍රහයන් හා ඒ ඔස්සේ පැංචාත් කාලීනව භාවිතාගුණු විසුද්ධීම්ගේ, විමුත්තීම්ගේ වැනි කානි ඔස්සේ බොඳ්ද හික්ෂ්‍යන්වහන්සේලා රේඛ විශේෂණය සඳහා යොදාගත් ක්‍රමවේද පුළුල් අධ්‍යයනයකට බඳුන් කිරීමත්, එම පැවත්තියන් පුද්ගල මනස සුවපත් කිරීමට, එනම් උපදේශනයට යොදාගත හැකි ආකාරය පදනාංශීමත්, මෙම අධ්‍යයනයේ අරමුණයි.